



**දුකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුව
තංගල්ල අධ්‍යාපන කළාපය**
Southern Province - department of Education
Zonal Education Office - Tangalle

පී.ඩී.කේ.සිංහාසන මිය - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා)

**7 ශේෂීය
Grade 7**



විද්‍යාව

Science

ඡේකක පරිගණණය - 01

Unit test - 01

කාලය පැය 2 දි

Time 2 hr

- ◆ පූර්ණ සියල්ලටම පිළිතුරු ලියන්න.
- ◆ පළමු කොටසේ දී ඇති පිළිතුරු අතරින් වඩාත් තිබුරු තෝරන්න.

01. ගාක මුළකින් ඉටුවන පොදු මූලික කෘත්‍යායක් වනුයේ,
 (1) උපස්ථිරයට සවිච්‍ඡීම. (2) ජලවාශ්ප උරාගැනීම
 (3) කුදාල ආධාරකයක් වීම (4) ස්වසන වායු තුවමාරුව

02. අප්‍ර්‍යාප්‍ය ගාක පමණක් ඇති පිළිතුරු තෝරන්න.
 (1) මඩු, කිරල (2) බුලත්, වැටකෙයියා
 (3) මේවන, මඩු (4) කොස්, වී

03. මුළකින් ඉටුවන ප්‍රධාන කෘත්‍යායක් වනුයේ,
 (1) වායුගේලිය ජලවාශ්ප අවශ්‍යාත්මකය
 (2) ජලය හා බනිජ අවශ්‍යාත්මකය
 (3) කුදාල ආධාරකයක් වීම
 (4) කුදාල ඉහළට නැගීමට ආධාර වීම



04. රුපයේ දැක්වෙන විශේෂිත මුල් වර්ගය කුමක් ද ?
 (1) ආලග්න මුල් (2) කයිරු මුල්
 (3) වායුදර මුල් (4) වායව මුල්

05. ආහාර සංවිත මුල් (ආලග්න මුල්) පවතින ගාකයකට උදාහරණයක් වන්නේ,
 (1) අර්තාපල් (2) බතල (3) ගහල (4) ඉගුරු

06. මූලගැටි තුළ නයිට්‍රෝන් උරාගැනීම සඳහා ඇත්තේ,
 (1) බැක්ටීරියාවෙක් (2) දිලීරයක්
 (3) ඇලිගාවෙක් (4) කිසිවෙක් නැත


07. පාර්ශ්වික මුල්වල ආහාර සංවිත කරන ගාකයකි,
 (1) මණ්ඩේකාක්කා (2) කුරට් (3) බිට් (4) රාඛු

08. ගාක කුදාකින් ඉටුවන පොදු කෘත්‍යායක් නොවන්නේ,
 (1) ජලය සහ බනිජ පරිවහනය (2) ආහාර පරිවහනය
 (3) ජලය සහ බනිජ අවශ්‍යාත්මකය (4) ප්‍ර්‍යාප්‍ය, පත්‍ර ආදි කොටසේ දරා සිටීම

09. භුගත කුදාක් සහිත ගාකයක් වන්නේ,
 (1) බතල (2) ඉගුරු (3) රාඛු (4) බිට්


10. ආරෝහක කදක් සහිත ගාකයක් නොවන්නේ,
 (1) බුලත් (2) ගම්මිරස් (3) උක් (4) කැරවිල
11. සංපුක්ත පත්‍රයක් හා සරල පත්‍රයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) සියලු, අඩි (2) කොස්, මුරුගා (3) පැපොල්, මුරුගා (4) පේර, පොල්
12. වර්ධක ප්‍රශනනය සිදුකළ හැකි පත්‍රයක් දරණ ගාකයක් නොවන්නේ,
 (1) මානෙල් (2) අක්පාන (3) කේමාරිකා (4) බිගෝනියා
13. පුෂ්පයක පූමාංගයට අයත් කොටසක් වන්නේ,
 (1) බිම්බ කේෂය (2) කීලය (3) සුත්‍රිකාව (4) කලංකය
14. පහත දැක්ෂණ දරණ පුෂ්පය මින් කුමක් ද ?
 විශාලය, සුදු පැහැනිය, මධුකේෂ පවතී.
 (1) වදා (2) වට්ටක්කා (3) සුරිය කාන්ත (4) කතුරුමුරුගා
15. පුෂ්පයක් මගින් එලයක් තැනීමේ දී එලය බවට පත් වන්නේ,
 (1) පරාග ධානිය (2) බිම්බ කේෂය (3) වෘන්තය (4) කලංකය
16. සතුන් මගින් යාප්තවන එලය මින් කුමක් ද ?
 61) කුෂ්‍ර (2) රබර් (3) වරා (4) පොල්
17. එල සහ බිජ ව්‍යාප්තවන කුමය සහ අනුවර්තනය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) ජලය - කේෂර පැවතීම (2) සුළග - පටලමය පියාපත් දීමී
 (3) සතුන් - සැහැල්ලු වීම (4) සුළග - විශාලවීම
18. ඒකවිජපත්‍රී ගාකයක දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ,
 (1) කද අතුවලට බෙදේ (2) තන්තුමුල් පවතී
 (3) ජාලාභ නාරටී සහිත පත්‍ර පවතී (4) පුෂ්ප කොටස් 4 හෝ 5 හෝ ගුණාකාර පවතී
19. බිජපත්‍ර ප්‍රරෝහණයේ දී පසෙන් ඉහළට පැමිණේ.
 (1) බෝංචි (2) වි (3) පොල් (4) ඉරිගු
20. පුෂ්පයක පරාග නිපදවෙන්නේ,
 (1) බිම්බ කේෂය කුළය (2) කලංකයේය
 (3) ග්‍රාහකයේ ය (4) පරාගධානියේය

01. පරිසරයේ විවිත වීම සඳහා ගාකවල විවිධත්වය ප්‍රධාන දායකත්වයක් දක්වයි. බතල, බුලත්, ඔකිඩ්, නුග, රමපේ, මඩු, කුරම් කොකු, කිරල යනු විවිධත්වයක් සහිත මුල් පවතින ගාක කිහිපයකි.
- දී ඇති ගාක ප්‍රධාන කාණ්ඩා 2 කට බෙදා දක්වන්න.
 - ගාකවල පවතින ප්‍රධාන කොටස් 5 ක් නම් කරන්න.
 - මූල පද්ධතිය මගින් සැම ගාකයකටම පොදුවේ ඉටුවන කෘත්‍යායන් 2 ක් ඉදිරිපත් කරන්න.
 - ගාකවල දක්නට ලැබෙන විශේෂ මුල් වර්ග කිහිපයක් පහත දක්වේ. එම මුල් මගින් ඉටුවන කෘත්‍යායන් ඉදිරිපත් කරන්න.
- | | | |
|---------------|--------------|-------------|
| a. ආලග්න මුල් | b. වායව මුල් | c. කරු මුල් |
|---------------|--------------|-------------|
- පහත දැක්වෙන විශේෂිත මුල් පවතින උදාහරණ ගාකයක් බැඟින් ලියන්න.
- | | | |
|---------------|--------------------|----------------|
| a. කයිරු මුල් | b. ආහාර සංවිත මුල් | c. වායුධර මුල් |
|---------------|--------------------|----------------|
02. මුදුන් මුල , පාර්ශ්වීක මුල්, පත්‍ර, අංකුර, ප්‍රේම්ප, ගාකයක රුපිය කොටස් වේ. ඒවායේ පවතින විවිධ බව රුපිය විවිධත්වයයි.
- ඉහත කොටස් පද්ධති 2 ක් යටතේ වර්ග කරන්න.
 - දෙන ලද එක් කොටසක් ඇතැම් ගාකවල දක්නට නොලැබේ,
 - එය නම් කරන්න.
 - එම ගාකය හඳුන්වන නම කුමක් ද ?
 - උදාහරණ ගාකයක් නම් කරන්න. - පහත දක්වා ඇති ගාක සතු විශේෂිත මුල් වර්ගය සහ ඉන් ඉටුවන කෘත්‍යා සඳහන් කරන්න.
 - බුලත්
 - කබේල්
 - නුග - මුලකින් ඉටුවන ප්‍රධාන කෘත්‍යාය 2 ක් ලියන්න.
03. A. ගාකයක පොදු කොටස් අතර ප්‍රධාන ස්ථානයක් ගාක කඳට හිමි වේ.
- ගාක කඳක් මගින් ගාකයට ඉටුවන පොදු කෘත්‍යායන් 3 ක් ඉදිරිපත් කරන්න.
 - පහත ලක්ෂණ දරණ ගාක සඳහා උදාහරණ 2 ක බැඟින් ඉදිරිපත් කරන්න.
 - කඳ අතුවලට බෙදෙන
 - කඳ අතුවලට නොබෙදෙන - පහත දක්වා ඇති කාර්යයන් ඉටු කරන ගාක කඳන් දරණ ගාක සඳහා උදාහරණ 2 බැඟින් ලියන්න.
 - වර්ධක ප්‍රජනන කරන
 - ආහාර සංවිත කිරීම
 - ප්‍රහාසංස්කේල්ප්‍රාය කිරීම
- B. ද්වීනිජ පත්‍රී ගාක පත්‍රයක රුපයක් පහත දක්වේ.
- මෙහි a සිට d දක්වා කොටස් නම් කරන්න.
 - මෙම විනුයේ දක්වෙන නාරට් වන්‍යාසය හඳුන්වන්නේ නොසේ ද?
 - මෙවැනි නාරට් වන්‍යාසටක් දරණ ගාක සඳහා උදාහරණ 2 ක් ඉදිරිපත් කරන්න.
 - පත්‍රයකින් ඉටුවන ප්‍රධාන කෘත්‍යාය කුමක් ද ?
- ඒ සඳහා ගාක පත්‍රයේ ඇති අනුවර්තනය කුමක් ද ?
 - ද්වීනිජපත්‍රී ගාකයක ඇති පොදු ලක්ෂණ 4 ක් ලියන්න.



04. දැර්ඩිය පුෂ්පයක කොටස් රුපයේ දැක්වේ.

- a සිට e දක්වා කොටස් නම් කරන්න.
- c සහ d කොටස් මගින් ඉටුවන කෘත්‍යයන් වෙන වෙනම ඉදිරිපත් කරන්න.
- පුෂ්පයේ ජායාංගයට අයත් කොටස් නම් කරන්න.
- පුෂ්පයක් එලයක් බවට පත්වීමේදී එලය බවට පත්වන පුෂ්ප කොටස් කුමක් ද?
- පුෂ්ප විවිධ වන ආකාර 3 ක් ඉදිරිපත් කරන්න.
- සතුන් මගින් ව්‍යාප්තවන එලයක තිබිය හැකි අනුවර්තනන 2 ක් ඉදිරිපත් කරන්න.
- ඒකක්ජපත්‍රී ගාක හා ද්වීක්ජපත්‍රී ගාක අතර ඇති වෙනස්කම් 2 ක් ඉදිරිපත් කරන්න.



05. ගාකයක අලංකාර වීම පුෂ්ප මගින් සම්පූර්ණ වේ.

- i. පුෂ්පයක රුපයක් ඇද පූමාංගයට අයක් කොටස් පමණක් නම් කරන්න.
 - ii. පුෂ්පයක වඩාත් කැපීපෙනෙන කොටස් කුමක් ද?
 - iii. ඉහත සඳහන් කළ කොටස් අලංකාර වීමෙන් ගාකයට ඉටුවන කෘත්‍යය කුමක් ද?
- i. එල කිහිපයක් පහකත දැක්වේ. ඒවා ව්‍යාප්තවන කුමය සහ ඒ සඳහා ඇති අනුවර්තනයක් බැගින් ඉදිරිපත් කරන්න.
- | | | |
|-------|--------|---------|
| a. අඟ | b. වරා | c. පොල් |
|-------|--------|---------|
- ii. එල සහ බීජ ව්‍යාප්තිය මගින් ඉටුවන කෘත්‍යය කුමක් ද?

නිඛන සැකසුම :-

චි.එම්.සමන්ත ජයලාජ මයා
විද්‍යාව ආචාර්ය සහ විදුහල්පති(වැ.බ)
හ/රකට කොළඹ විද්‍යාලය